

# මූලික තොරතුරු පත්‍රිකාව ස්ථාවර තැන්පතු ගිණුම්

නිෂ්පාදනයේ ස්වභාවය	මූලිකාංග සහ ප්‍රතිලාභ	මූලික තැන්පතුව සහ ගාස්තු	සුදුසුකම්	මූලික නියමයන් සහ කොන්දේසි
<p>නිශ්චිත කාලසීමාවක් තුළ ඉහළම පොලියක් ලබා ගැනීම සඳහා ආයෝජනය කළ හැකි ස්ථිර තැන්පතු ගිණුම.</p> <p>මාසිකව හෝ තැන්පතුව කල් පිරෙන විට පොලිය ලබා ගැනීමේ හැකියාව ඇත.</p>	<p><b>පොලී අනුපාතය:</b> 011 5411411 දුරකතන අංකය අමතා හෝ <a href="https://www.sdb.lk/en/rates">https://www.sdb.lk/en/rates</a> යොමුව හරහා අපගේ නිල වෙබ් අඩවියට ඔබට වැඩිදුර විස්තර ලබාගත හැකිය.</p> <p><b>මූලිකාංග:</b></p> <ul style="list-style-type: none"> <li>තරඟකාරී පොලී අනුපාත.</li> <li>ස්ථාවර තැන්පතුවේ වටිනාකම මත මුදල් ණය පහසුකම්.</li> </ul> <p><b>ගනුදෙනුකරුවන්ට හිමිවන මූල්‍ය ප්‍රතිලාභ සහ දිරිදීමනා, ප්‍රවර්ධන ඇතුළු අනෙකුත් ප්‍රතිලාභ:</b></p> <ul style="list-style-type: none"> <li>ස්ථාවර තැන්පතු සඳහා වන ආයෝජන සහතික පත්‍රය හිමි වනු ඇත.</li> </ul>	<p>අවම මූලික තැන්පතුව - රුපියල් 10,000/=.</p> <p>ගිණුමේ පවත්වා ගත යුතු අවම ශේෂය රුපියල් 10,000/.</p> <ul style="list-style-type: none"> <li>ගිණුම පවත්වාගෙන යාම, අනෙකුත් ගාස්තු සහ ගිණුම වසා දැමීම සම්බන්ධ ගාස්තු සඳහා <a href="https://www.sdb.lk/en/fees-and-charge-rates">https://www.sdb.lk/en/fees-and-charge-rates</a> වෙබ් අඩවියට පිවිසෙන්න.</li> <li>011 5411411 දුරකතන අංකය හරහා අපේ සේවා මධ්‍යස්ථානය අමතා හෝ <a href="https://www.sdb.lk">https://www.sdb.lk</a> යොමුව හරහා අපගේ නිල වෙබ් අඩවියට පිවිස ඔබට වැඩිදුර විස්තර ලබාගත හැකිය.</li> </ul>	<p>වයස අවු. 18 වැඩි ඕනෑම ශ්‍රී ලාංකිකයෙක් හට විවෘත කළ හැකිය.</p> <p><b>ගිණුම් විවෘත කිරීම, කල් පිරීමට පෙර මුදල් නැවත ලබා ගැනීම, මූල්‍ය ගනුදෙනුකරුවන් විසින් අරමුදල් මාරු කිරීම හා සම්බන්ධ වන සීමාවන් පිළිබඳව තොරතුරු:</b></p> <p>ඔබට ළඟම SDB ශාඛාවට පිවිස ලබාගත හැක.</p> <p><b>ගිණුම් විවෘත කිරීම සඳහා වන ක්‍රියා පිළිවෙල:</b></p> <p>011 5411411 දුරකතන අංකය හරහා අපේ සේවා මධ්‍යස්ථානය අමතා හෝ ඔබට ළඟම SDB ශාඛාවට පිවිස අදාළ තොරතුරු ලබාගත හැක.</p>	<p>ගනුදෙනුකරු විසින් මුදල් ආපසු ගැනීමේ ණය පහසුකම ලබාගැනීමේදී බැංකුව ඇපය වශයෙන් ස්ථාවර තැන්පතුව සලකනු ලබයි.</p> <p>තැන්පතු මුදල් නැවත ලබා ගැනීමේදී මුල් තැන්පතු සහතිකය ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.</p> <p>වැඩිදුර විස්තර සඳහා පහත යොමුව හරහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.</p> <p><a href="https://www.sdb.lk/images/pdf/downloads/terms-and-conditions-opening-an-account.pdf">https://www.sdb.lk/images/pdf/downloads/terms-and-conditions-opening-an-account.pdf</a></p>



#ඔබවටවටන

# මූලික තොරතුරු පත්‍රිකාව ස්ථාවර තැන්පතු ගිණුම්

තැන්පතු රක්ෂණ ආවරණය/අවසරයෙන් තොරව (අත්වැරදීමෙන්) සිදු කෙරුණු ගනුදෙනු වාර්තා කිරීම/අක්‍රීය ගිණුම්/අත්හරින ලද දේපල.

- මුදල් මණ්ඩලය විසින් ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ වැඩසටහන යටතේ තැන්පතු වගකීම් බැංකුව විසින් රක්ෂණය කර ඇති අතර ඊට අය කෙරෙන මුදල වෙනුවෙන් තැන්පතුකරුවෙක් හට රුපියල් 1,100,000/= ක උපරිමයක් දක්වා වන්දි හිමි වෙනු ඇත.
- අවසරයෙන් තොරව හෝ අත්වැරදීමෙන් සිදු කෙරුණු ගනුදෙනුවක් හඳුනාගත් වහාම ගිණුම පවත්වා ගෙන යන බැංකු ශාඛාවට දැනුම් දීම හෝ 011 5411411 දුරකතන අංකය හරහා අපේ සේවා මධ්‍යස්ථානය අමතා දැනුම් දිය යුතුය.
- වසර දෙකක් පුරාවට ගිණුමට මුදල් බැර කිරීමක් හෝ ගිණුමෙන් මුදල් ලබා ගැනීමකින් තොරව පැවතුණ හොත් එම කාලය අවසානයේදී ගිණුම නිෂ්ක්‍රීය වශයෙන් සලකනු ඇත.
- යම් ගිණුමක් වසර 10 ක කාලයක් පුරා කිසිදු ක්‍රියාකාරකමකින් තොරව පැවතුණ හොත් එම කාල පරිච්ඡේදය අවසානයේදී එම ගිණුම අත්හැර දමන ලද දේපලක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත වාර්තා කෙරෙනු ඇත.

අපගේ නිෂ්පාදන සහ සේවාවන්ට අදාළ ගාස්තු සහ ගෙවීම් පිළිබඳව වැඩිදුර විස්තර ඔබට 011 5411411 දුරකතන අංකයෙන් අපේ සේවා මධ්‍යස්ථානය අමතා හෝ <https://www.sdb.lk> ලෙසින් වන අපගේ නිල වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය.

## පැමිණිලි යොමු කරන පිළිවෙල:

ගනුදෙනුකරුවන් හට ඔවුන්ගේ යෝජනා සහ පැමිණිලි පහත සඳහන් ආකාරයට යොමු කළ හැක.

- 011 5411411 දුරකතන අංකයෙන් අපේ සේවා මධ්‍යස්ථානය අමතා හෝ 011 2832571 දුරකතන අංකය/[customercare@sdb.lk](mailto:customercare@sdb.lk) ඊ-මේල් ලිපිනය හරහා ප්‍රධාන කාර්යාලයේ පිහිටා ඇති පාරිභෝගික පැමිණිලි අංශයට යොමු කිරීමෙන් හෝ පැමිණිලි භාර ප්‍රධාන නිලධාරියා වෙත [headfcp@SDB.lk](mailto:headfcp@SDB.lk) ඊ මේල් ලිපිනය හරහා පැමිණිලි යොමු කිරීම සිදු කළ හැක. පැමිණිලි සිදු කරන පිළිවෙල පිළිබඳව වැඩිදුර විස්තර සඳහා <https://www.sdb.lk> යොමුව හරහා අපේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

## ඔබේ පැමිණිලි තැපැල් මඟින් යොමු කිරීමට:

- භාර නිලධාරී - පාරිභෝගික පැමිණිලි භාර ගැනීමේ අංශය,  
ප්‍රධාන කාර්යාලය, SDB බැංකුව, අංක 12, එඩ්මන්ටන් පාර, කිරුළපහ, කොළඹ 06.
- අපේ නිෂ්පාදන සහ සේවාවන්ට අදාළ තොරතුරු ලබා ගැනීමට හෝ වෙනත් කරුණක් සම්බන්ධයෙන් අප හා සම්බන්ධ වීමට ඔබට අවශ්‍ය නම් සමීපතම ශාඛාවට පිවිස හෝ අපේ දුරකතන සේවා මධ්‍යස්ථානය අමතා හෝ එය සිදුකළ හැක. සමීපතම SDB ශාඛාව පිළිබඳව දැන ගැනීමට 011 5411411 දුරකතන අංකයෙන් අපේ සේවා මධ්‍යස්ථානය අමතන්න. නැතිනම් <https://www.sdb.lk> යොමුව හරහා අපගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.



#ඔබවටවටහ